

ශීර්ෂය - 215 කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශීර්ෂය 215 - කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 28 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 මැයි 27 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනක රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ තිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 මූල්‍ය ප්‍රකාශන වක්‍රලේඛ විධිවිධානවලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ අදහස් දැක්වීම	නිලධාරීගේ	නිර්දේශය
<p>2024 දෙසැම්බර් 16 දිනැති අංක 06/2024 දරන රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශයෙහි 8.2 වගන්තිය අනුව, වාර්තා කළ යුතු මූල්‍ය නොවන වත්කම් තිබේනම් ඒවා නිසි පරිදි හඳුනාගෙන පිරිවැයට හෝ පිරිවැය හඳුනාගත නොහැකි අවස්ථාවලදී තක්සේරු කළ අගයකට ගිණුම්ගත කළ යුතු වුවද විගණනය වෙත ලබා දී ඇති තොරතුරු අනුව තාක්ෂණ විද්‍යාල 07 ක් සහ කාර්මික විද්‍යාල 23 ක් වෙත සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා යොදා ගැනීම වෙනුවෙන් විදේශ ණය ව්‍යාපෘති සහ දේශීය ආයතන වලින් පරිත්‍යාග ලෙස වර්ෂ කිහිපයක සිට ලැබී තිබූ වාහන අයිතම 329 ක වටිනාකම තක්සේරු කර මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.</p>	<p>සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගන්නා පුහුණු උපකරණ සහ පුහුණු කටයුතු සඳහා පරිත්‍යාග ලෙස ලබා දෙන ලද වාහන අයිතම ද මූල්‍ය නොවන වත්කම් යටතේ මේ දක්වා කිසිම අවස්ථාවක වාර්තා කර නොමැත. පුහුණු ද්‍රව්‍ය ලෙස නොව වෙනත් ආකාරයෙන් ලැබෙන පරිත්‍යාග පවතී නම් භාණ්ඩ ප්‍රමිතිකරණ මගින් තහවුරු කර ගැනීමෙන් පසුව, තක්සේරු කර ගිණුම් ගත කිරීමට කටයුතු කරන බව.</p>	<p>වක්‍රලේඛය ප්‍රකාරව මූල්‍ය නොවන වත්කම් නිසි පරිදි හඳුනා ගෙන ගිණුම්ගත කළ යුතු ය.</p>	<p>වක්‍රලේඛය ප්‍රකාරව මූල්‍ය නොවන වත්කම් නිසි පරිදි හඳුනා ගෙන ගිණුම්ගත කළ යුතු ය.</p>

1.6.2 ගිණුම්කරණ අඩුපාඩු

(අ) දේපල පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ අදහස් දැක්වීම	නිලධාරීගේ	නිර්දේශය
<p>සමාලෝචිත වර්ෂයේ දී රු.මිලියන 3.196 ක වටිනාකමක් සහිත පුනරාවර්තන ස්වභාවයෙන් යුත් ප්‍රවාහන උපකරණ හා වාහන වියදම් (9152) 2003 ප්‍රාග්ධන වැය විෂයය යටතේ මූලධන වියදමක් ලෙසට ගිණුම් ගත කර තිබුණි.</p>	<p>උපකරණ හා වාහන වියදම් පුනරාවර්තන ස්වභාවයේද ප්‍රාග්ධන ස්වභාවයේද යන්න නඩත්තු ඉංජිනේරුවරයා විසින් තීරණය කරනු ලබන අතර ඒ අනුව එම වියදම් ගිණුම් අංශය විසින් ගිණුම්ගත කරන බව.</p>	<p>ප්‍රාග්ධන නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතු ය.</p>	<p>වියදම් හඳුනාගෙන ගිණුම්ගත කළ යුතු ය.</p>

(ආ) ලේඛන හා පොත්පත් පවත්වා නොතිබීම.

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරීගේ නිර්දේශය
අදහස් දැක්වීම

(i) විසර්ජන (සම්මත වැය) ලෙජරය

මුදල් රෙගුලාසි 447 ප්‍රකාරව යාවත්කාලීනව විසර්ජන (සම්මත වැය) දෙපාර්තමේන්තු විසර්ජන ලෙජරය පවත්වාගෙන යාමට ලෙජරය යාවත්කාලීන කර යාවත්කාලීනව පවත්වාගෙන ගොස් උපදෙස් දුන් බව. පවත්වාගත යුතුය. නොතිබුණි.

(ii) හානි පිළිබඳ ලේඛනය

මුදල් රෙගුලාසි 110 ප්‍රකාරව හානි යාවත්කාලීනව හානි පාඩු ලේඛණය පිළිබඳ ලේඛනයක් යාවත්කාලීනව පවත්වාගෙන යාමට යාවත්කාලීන කර පවත්වාගෙන ගොස් නොතිබුණි. උපදෙස් දුන් බව. පවත්වාගත යුතුය.

(iii) වාහන ලොග් සටහන් පොත්

මුදල් රෙගුලාසි 1645(අ) ප්‍රකාරව යාවත්කාලීනව වාහන ලොග් සටහන් පොත් 17 ක් පවත්වාගෙන යාමට පොත් යාවත්කාලීන කර යාවත්කාලීනව පවත්වාගෙන ගොස් උපදෙස් දුන් බව. පවත්වාගත යුතුය. නොතිබුණි.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මා විසින් කර තිබුණු පහත සඳහන් නිර්දේශය ක්‍රියාත්මක කර නොතිබුණි.

ඉකුත් වර්ෂයට අදාළ වාර්තාවේ ජේද යොමුව	ක්‍රියාත්මක කර නොතිබුණු නිර්දේශය	මෙම වාර්තාවේ ජේද යොමුව
--------------------------------------	----------------------------------	------------------------

1.6.1 (අ)	අංක 05/2023 දරන හා 2023 නොවැම්බර් 30 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශයෙහි 8.2 වගන්තිය අනුව, තාක්ෂණ විද්‍යාල සහ කාර්මික විද්‍යාල වෙත, සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා විදේශ ණය ව්‍යාපෘති සහ දේශීය ආයතන වලින් පරිත්‍යාග ලෙස ලැබී තිබූ වාහන වටිනාකම තක්සේරු කර මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කළ යුතුය.	1.6.1 (අ)
-----------	--	-----------

3. මූල්‍ය සමාලෝචනය
 3.1 වියදම් කළමනාකරණය

වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම, ප්‍රතිපාදන මාරු කිරීම, ප්‍රතිපාදන උපයෝජනය හා ඉතිරිවීම් සම්බන්ධයෙන් අනාවරණය වූ විගණන නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ දැක්වීම	නිර්දේශය අදහස්
(අ) වියදම් මනා ලෙස කළමනාකරණය හා අනවශ්‍ය වියදම් කපා හැරීම ලෙස හේතු දක්වමින් වැය විෂයයන් 10 ක ප්‍රතිපාදන එකතුව රු.මිලියන 46.275 ක් ඉතිරි කර තිබූ අතර එම ඉතිරි ප්‍රතිපාදන ප්‍රමාණය අනුමත ප්‍රතිපාදන වලින් සියයට 51 ත් සියයට 76 ත් අතර පරාසයක පැවතුණි.	අපේක්ෂිත පරිදි වියදම් ජනනය නොවූ බව.	නිසි පුරෝකථනයකින් හා තාර්කික පදනමකින් යුතුව ඇස්තමේන්තු සකස් කළ යුතුය.
(ආ) මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව, සහේතුකව පූර්වානුමාන කළ හැකි සියලුම සේවාවන් ඇස්තමේන්තුවල ඇතුළත් කර ඇති බවට හා ඒවා මුදල් වර්ෂය තුළ තම දෙපාර්තමේන්තුවට ඉටු කළ හැකි ශක්තියක් ඇති බව සලකා ඇස්තමේන්තු පිළියෙල කළ යුතු වුවත් එසේ නොකිරීම නිසා වැඩසටහන් 01 හා 02 යටතේ වැය විෂයයන් 14 කින් රු.මිලියන 9.462 ක් වීරමොං ක්‍රියාමාර්ගය (මු.රෙ 66/69) අනුගමනය කරමින් මාරු කර තිබූ අතර එලෙස ප්‍රතිපාදන මාරු නොකළේ නම් වාර්ෂික අයවැයගත ප්‍රතිපාදනය හා සැසඳීමේදී එම වැය විෂයයන් හි ප්‍රතිපාදන ඉතිරිය සියයට 21 ත් සියයට 100 ත් අතර පරාසයක පැවතුණි. ඒසේම වීරමොං ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් වැඩසටහන් 1 හා 2 යටතේ වැය විෂයයන් 10 කට අදාලව රු.මිලියන 55.222 ක ප්‍රතිපාදන මාරු කර තිබුණු අතර එම මාරු කළ ප්‍රතිපාදන වාර්ෂික අයවැය ඇස්තමේන්තුගත ප්‍රතිපාදන හා සැසඳීමේදී සියයට 15 ත් සියයට 68 ත් අතර පරාසයක පැවතුණි.	ඉතිරි වූ ප්‍රතිපාදන උපත වැය විෂයයන් වෙත මාරු කරන ලද බව හා ඇතැම් වැය විෂයයන්ට අදාල අත්‍යාවශ්‍ය වියදම් දැරීම සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මු.රෙ.66 යටතේ ප්‍රතිපාදන සලසා ගන්නා ලද බව.	- එම -
(ඇ) සමාලෝචිත වර්ෂයේ දේශීය ගමන් වියදම් වැය විෂයය සඳහා වැඩසටහන 1, වැඩසටහන 2-2 සහ වැඩසටහන 2-3 යටතේ ප්‍රතිපාදන ඉතිරිවීම්	මාර්ගගත ඔස්සේ පැවැත්වීම	ක්‍රමවේදය රැස්වීම් වක්‍රලේඛය ජාතික අයවැය වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු නිසා

පිළිවෙලින් සියයට 21, සියයට 26 සහ සියයට 32 බැගින් වූ අතර ඊට හේතුව ලෙස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ රැස්වීම් පැවැත්වීම නිසා අපේක්ෂිත පරිදි වියදම් ජනනය නොවීම දක්වා තිබුණි. එසේ වුවද අංක 01/2023 සහ 01/2024 ජාතික අයවැය වකුලේඛ මගින් මාර්ගගත ක්‍රමවේද හැකිතාක් භාවිතා කරමින් රැස්වීම් පැවැත්වීමට කටයුතු කළ යුතු බව දිගින් දිගටම දක්වා තිබුණ ද ඒ පිළිබඳව සැලකිලිමත්භාවයකින් තොරව ප්‍රතිපාදන වෙන් කරවාගෙන තිබුණි.

අපේක්ෂිත පරිදි වියදම් කළ යුතුය. ජනනය නොවූ බව.

(ඇ) සමාලෝචිත වර්ෂයේ වැඩසටහන් 1 සහ 2 යටතේ වැය විෂයයන් 8 ක් සඳහා මුළු ශුද්ධ ප්‍රතිපාදන රු.මිලියන 134.2 ක් වෙන් කර තිබූ අතර එහි ඉතිරිවීම් රු.මිලියන 46.656 ක් විය. මුළු ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස ඉතිරිවීම් සියයට 13 සිට සියයට 61 ක පරාසයක් දක්වා පැවතුනු අතර ඉතිරිවීම් සඳහා හේතුව ලෙස අපේක්ෂිත පරිදි බිල්පත් ඉදිරිපත් නොවීම නිසා ප්‍රතිපාදන ඉතිරිවීම දක්වා තිබුණි. එසේ වුවද මුදල් රෙගුලාසි 217 හි දැක්වෙන පරිදි කිසියම් මුදල් වර්ෂයක් තුළදී ගෙවීමට නියමිත මුදල් සියල්ලක්ම හැකිතාක් දුරට එම වර්ෂය අවසාන වීමට පෙර ගෙවා නිම කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර එසේ කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් උක්ත සඳහන් උපයෝගී සේවාවන් සඳහා වෙන්කළ ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි.

අපේක්ෂිත බිල්පත් ඉදිරිපත් නොවීම නිසා ප්‍රතිපාදන ඉතිරි වූ බව.

නිසි පුරෝකථනයකින් හා තාර්කික පදනමකින් යුතුව ඇස්තමේන්තු සකස් කළ යුතුය.

(ඉ) අනුමත ප්‍රසම්පාදන සැලැස්ම අනුව වාර්ෂික ප්‍රතිපාදන ලබාගෙන ප්‍රසම්පාදන කටයුතු සිදු කළ යුතු වුවද එසේ කටයුතු නොකිරීම හේතුවෙන් වැඩසටහන් 1 සහ 2 හි වැය විෂයයන් 4 ක මූලධන වත්කම් අත්පත් කර ගැනීම යටතේ ලද රු.මිලියන 22 ක අයවැයගත ප්‍රතිපාදනවලින් රු.මිලියන 11.1 ක් ඉතිරි වී තිබුණි. එය ඇස්තමේන්තුගත ප්‍රතිපාදනයන් හි ප්‍රතිශතයක් ලෙස ගත්කළ සියයට 30 ක් සියයට 58 ක් අතර පරාසයක පැවතුණි.

ප්‍රමුඛතාවය අනුව, අත්‍යාවශ්‍ය නව මිලදී ගැනීම් පමණක් සිදු කිරීම හේතුවෙන් ප්‍රතිපාදන ඉතිරි වූ බව.

ප්‍රසම්පාදන සැලැස්ම අනුව ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් අවධානය යොමු කළ යුතුය.

3.2 බැරකම් හා බැඳීම්වලට එළඹීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ බැඳීම් හා බැරකම් ශේෂයන් අතර හා භාණ්ඩාගාර පරිගණක මුද්‍රිතයේ (SA 92) වැය විෂයයන් 39 කට අදාලව ශේෂයන් අතර රු.මිලියන 18.25 ක වෙනසක් පැවතුණි.	විෂය ලිපිකරුවන්ගේ අතපසුවීමක් හේතුවෙන් ඇතැම් බැරකම් සම්බන්ධයෙන් සිඟාස් වෙබ් යෙදුම හා බැරකම් ලේඛනය යාවත්කාලීන කර නොමැති බව.	ලේඛන අතර වෙනස්කම් ඇති නොවන ලෙස කටයුතු කළ යුතු අතරනිවැරදිව ගිණුම්තැබීම සිදුකළ යුතුය.

3.3 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට යොමුව	අනුකූල නොවීම	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ 756 (6) (1) වගන්තිය	භාණ්ඩ මණ්ඩලය පත් කිරීම අදාල මුදල් වර්ෂයේ දෙසැම්බර් 15 දිනට පෙර සිදු කළ යුතු වුව ද කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ 2024 වර්ෂය සඳහා සහ දෙපාර්තමේන්තුව යටතේ ඇති කාර්මික විද්‍යාල 07 ක හා තාක්ෂණ විද්‍යාලයක හා ප්‍රධාන කාර්යාලයේ 2023 හා 2024 වර්ෂයන්ට අදාලව භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය පත් කිරීමේ කටයුතු නියමිත දිනට සිදු කර නොතිබුණි.	ඉදිරියේදී සමීක්ෂණ මණ්ඩල ප්‍රමාදයකින් තොරව නිර්දේශ කර එවන ලෙසත් ඒ අනුව අනුමැතිය නියමිත දිනට පෙර ලබාදීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල නියමිත දිනට පෙර පත් කිරීමට කටයුතු කළ යුතුය.
(ii) 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන	සෑම ඉන්ධන පරීක්ෂාවකටම පසු මාස 12 ක කාල සීමාවකින්ම හෝ කිලෝමීටර	දෙපාර්තමේන්තුවේ සියලු වාහන සඳහා ඉන්ධන දහන පරීක්ෂාව සිදුකර මාස 12කින් පසුව නැවත	වාහන සඳහා ඉන්ධන දහන පරීක්ෂාවන් කාලානුරූපීව හෝ

<p>වක්‍රලේඛයේ 3.1 ඡේදය</p>	<p>25,000 ක දුර ප්‍රමාණයක් ධාවනය කිරීමෙන් පසුව හෝ එන්ජිමට සම්බන්ධ ප්‍රධාන අඵන්වැඩියාවකට පසුව හෝ යන කාරණා අතරින් මුලින්ම යෙදෙන අවස්ථාවට පසුව නැවත ඉන්ධන පරීක්ෂාවක් කළ යුතු වුවද ආයතනය සතු වාහන 72 ක් සම්බන්ධයෙන් 2022 වර්ෂයේ සිට ඉන්ධන දහන පරීක්ෂාවක් කිරීමට කටයුතු කර නොතිබුණි.</p>	<p>ඉන්ධන දහන පරීක්ෂාවක් සිදුකිරීම අසීරු හා ප්‍රායෝගික නොවන අධික ඉන්ධන පිරිවැයක් දැරීමට සිදුවන කටයුත්තක් බැවින් වාහන කාණ්ඩ කර එම කාණ්ඩ වල වාහනය බැගින් අහඹු ලෙස තෝරා ඉන්ධන දහන පරීක්ෂාව සිදුකර එම සංගුණකය එම වාහන කාණ්ඩයේ අනෙකුත් වාහන සඳහා බල පැවැත්වෙන පරිදි නිර්දේශ කරන ලද බව.</p>	<p>දුර ප්‍රමාණය මත සිදු කළ යුතුය.</p>
----------------------------	---	--	---------------------------------------

3.4 අවිධිමත් ගනුදෙනු

අධිකාරී බලය නොමැති ගනුදෙනු

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සංශෝධිත මුදල් රෙගුලාසි 124 (2) (අ) හා (ආ) අනුව, භාණ්ඩාගාරයේ විධානයන්ට යටත්ව දෙපාර්තමේන්තු මුදල් කටයුතු අධීක්ෂණය කිරීම ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන අමාත්‍යාංශ ලේකම් සතු වගකීමක් වන අතර අංක 23/0256/604/030 දරණ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, එම කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ජාතික ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කර කෙටි කාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන සැලැස්මක් සකස් කර එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුය. එසේ වුවද ඊට පටහැනිව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සතු තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතන (TITP) ගොඩනැගිල්ලේ තුන්වන මහල දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මත පෞද්ගලික සමාගමක් වෙත වසර 15 ක කාලයකට අවබෝධතා ගිවිසුමක් මත 2023 ඔක්තෝම්බර් 19 දින සිට බදු පදනමට ලබා දී තිබූ අතර ඒ සඳහා රේඛීය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.</p>	<p>අංක 04/2023 දරන ජාතික අයවැය වක්‍රලේඛය සහ 2023/23/0256/604/30 දරණ අමාත්‍ය මණ්ඩල තීරණයේ බලතල ප්‍රකාරව පෞද්ගලික ආයතනයක් සමග ගිවිසුමකට එළඹ ඇති බව.</p>	<p>අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගත යුතු බව හා මෙම අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය දැනුවත් කර උපදෙස් ලබා ගත යුතුය.</p>

3.5 අත්තිකාරම් නිකුත් කිරීම හා පියවීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් වනුලේඛයේ 9.1 වගන්තියෙන් සංශෝධිත මුදල් රෙගුලාසි 371(2)(ආ) ප්‍රකාරව තත්කාර්යය අතුරු අග්‍රිමය ලබා ගන්නා මාණ්ඩලික නිලධාරියා විසින් එම කාර්යය නිම කළ විගසම එම තත්කාර්යය අතුරු අග්‍රිමය පියවිය යුතු වුවද දෙපාර්තමේන්තුව හා KOICA ව්‍යාපෘතිය මගින් අවස්ථා 54 ක දී ලබා දී තිබූ එකතුව රු.මිලියන 3.18 ක් වටිනා තත්කාර්යය අතුරු අග්‍රිම පියවීම සඳහා දින 12 ත් දින 104 ත් අතර කාලයක් ගත කර තිබුණි.</p>	<p>වර්තමාන වෙළඳපොළ විවිධ හේතූන් නිසා අග්‍රිම ලබා ගත් සෑනින් අදාළ ද්‍රව්‍ය හා උපාංග මිලදීගෙන අවසන් කිරීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැත. එබැවින් ඒ සඳහා යම්කිසි අමතර කාලයක් ගතවන බැවින් ඒවා නිසි පරිදි ලබා ගැනීමෙන් පසු අදාළ අග්‍රිම සියල්ල නැවත පියවීමට ක්‍රියා කර ඇති අතර, මෙය තාක්ෂණික ක්‍රියාවලියකදී සිදුවන අනිවාර්ය තත්ත්වයක් බව.</p>	<p>කාර්යය නිම කළ විගසම තත්කාර්යය අතුරු අග්‍රිමය පියවීමට කටයුතු කළ යුතුය.</p>

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 පාඩු හා හානි

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් රු.මිලියන 2.28 ක් වටිනා අලාභ අයිතම 08 ක් එම අලාභ හානි සිදු වී විගණන දින වන විට වසර 07-14 ත් අතර කාල සීමාවක් ගත වී තිබුණ ද එම අලාභ අයකර ගැනීමට හෝ පොතෙන් කපා හැරීමට කටයුතු නොකර වසර ගණනාවක් තිස්සේ ඉදිරියට ගෙන ගිය ශේෂයක් ලෙස පැවතුණි.</p>	<p>අලාභයන් අය කර ගැනීමට කටයුතු කරමින් සිටින බව.</p>	<p>අලාභ හානි අයකර ගැනීමට හෝ අය කර ගත නොහැකි විට නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර පොතෙන් කපා හැරීමට කටයුතු කළ යුතුය.</p>
<p>(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 104(3) ප්‍රකාරව පරිපූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට දින හතකට වැඩි ප්‍රමාදයක් සිදු වේ යැයි අපේක්ෂා කරන්නේ නම් වහාම ප්‍රාරම්භක වාර්තාවක් එවිය යුතු බව සඳහන් වුවත් 2023 සිට 2024</p>	<p>ප්‍රාරම්භක වාර්තා ප්‍රමාදයකින් තොරව පිළියෙළ කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව.</p>	<p>ප්‍රාරම්භක වාර්තා ප්‍රමාදයකින් තොරව පිළියෙළ කර ඉදිරිපත් කළ යුතුය.</p>

දක්වා අවුරුදු 2 ක කාල සීමාව තුළ රු.286,378 කට අදාළ අලාභ අවස්ථා 8 කදී සිදු වූ වාහන අනතුරු සම්බන්ධයෙන් ප්‍රාරම්භක වාර්තා පිළියෙල කිරීමේ කාල ප්‍රමාදය දින 47 ත් දින 225 ත් අතර කාල පරාසයක පැවතුණි.

- | | | | | |
|-----|---|---|---|-------------------------|
| (ඇ) | මුදල් රෙගුලාසි 104(4) අනුව යම් පාඩුවක් හෝ හානියක් සිදු වී මාස 3 ක් ඇතුළත පූර්ණ වාර්තාව ලබා දිය යුතු වුවත් ආයතනය විසින් එසේ කටයුතු නොකළ අවස්ථා 18 ක් නිරීක්ෂණය වූ අතර අවසන් වාර්තාව ලබා නොදීමේ කාල ප්‍රමාදය මාස 4 ත් මාස 64 ත් අතර පරාසයක පැවතුණි. | අවසන් වාර්තා ලබා දීම කඩිනම් කරන ලෙස මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කරන ලද බව. | අවසන් ප්‍රමාදයකින් පිළියෙල කර කළ යුතුය. | වාර්තා තොරව ඉදිරිපත් කර |
|-----|---|---|---|-------------------------|

4.2 කළමනාකරණ දුර්වලතා

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දෙපාර්තමේන්තුවේ සිට මිය ගිය, විශ්‍රාම ගිය, වැඩ තහනම් කළ, සේවය අවසන් කළ, සේවය අතහැර ගිය, සේවයෙන් පහ කරන ලද නිලධාරීන් 32 දෙනෙකුගෙන් සමාලෝචිත වර්ෂය අවසාන වනවිට රු.මිලියන 2.086 ක ණය ශේෂයක් අය වීමට පැවතුණි.	ණය ශේෂ අය කරගැනීමට හා නිරවුල් කිරීමට මේ වනවිට කටයුතු කරමින් පවතින බව.	ණය ශේෂ අය කරගැනීමට හා නිරවුල් කිරීමට කඩිනමින් කටයුතු කළ යුතුය.
(ආ) ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ 2019 වර්ෂයට සාපේක්ෂව පාඨමාලා සඳහා ලද අයදුම්පත් සංඛ්‍යාව 2023 වර්ෂයේදී සියයට 56 කින් අඩු වී තිබූ අතර බඳවාගත් ශිෂ්‍ය සංඛ්‍යාවද 2019 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේදී සියයට 45 කින් අඩු වී තිබුණි.	2021, 2022 වර්ෂ වලදී ආර්ථිකය දරුණු අවපාතයන් වලට මුහුණ දීම හේතුවෙන් සිසුන් තම පාඨමාලාවන් හැර ගොස් රැකියා කිරීම හේතුවෙන්ද පාඨමාලා හැර යාමේ ප්‍රතිඵලය ඉහල අගයක පැවතුණු බව.	පාඨමාලා සඳහා සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය.

<p>(ඇ) ගාල්ල, රත්නපුර, බණ්ඩාරවෙල තාක්ෂණ විද්‍යාලවලට අදාළව 2023 අධ්‍යයන වර්ෂයේදී පවත්වනු ලැබූ විභාග සහ ප්‍රතිඵල නිකුත් කිරීම පරීක්ෂාවේදී අවස්ථා 68 කදී ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මාස 03 ත් මාස 13 ත් අතර කාලයක් ගත වී තිබුණි.</p>	<p>පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රතිඵල ප්‍රමාද වීම මත කටයුතු වෙනුවෙන් රු.30 /40 වැනි අඩු අගයක් ගෙවීම, ආර්ථික අර්බුද ඇති වීම ආදී හේතු නිසා විභාග පැවැත්වීමේ ප්‍රමාද වීමක් ඇති වූ බව.</p>	<p>සියුන්ට අසාධාරණයක් සිදුවන බව සැලකිල්ලට ගෙන විභාග ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කළ යුතුය.</p>
---	--	--